



ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය

කොළඹ

ප්‍රවාහන නිවේදනය

මහජන කටයුතු අංශය

දුරකථන: +94 (1) 249-8100 • ෆැක්ස්: +94 (1) 244-9070

විද්‍යුත් තැපෑල: VanHornNT@state.gov • වෙබ්: <http://lk.usembassy.gov>

නිවේදන අංක: 20200608

එක්සත් ජනපදය COVID-19 සඳහා ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළ සිට ප්‍රතිචාර දක්වන්නන්ගේ පරිහරණයට උපකරණ පරිත්‍යාග කරයි

ජූනි 8 වැනි දින, කොළඹ දී - ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලෙයින්ඩා බී ටෙප්ලිට්ස් මහත්මිය ජූනි මස 8 වැනි දින COVID-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව සිදුකරන සටනට දායකවීම පිණිස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා වෙත පුද්ගලාරක්ෂක උපකරණ (PPE) සහ අනෙකුත් ද්‍රව්‍ය පරිත්‍යාගයක් භාර දුන්නාය. COVID-19 වෛරසයට එරෙහි සටනේදී යොදාගනු ලබන "සමස්ථ ඇමරිකාවම" (All of America) එළඹුමේ කොටසක් වශයෙන් ලබාදෙන මෙම පරිත්‍යාගය මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඇතිවන හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාවේ සුදානම වඩාත් ශක්තිමත් කරනු ඇත.

එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙම පරිත්‍යාගය සඳහා අරමුදල් සපයන ලද අතර මුහුණු ආවරණ, ආරක්ෂිත ඇස් ආවරණ සහ හිස්වැසුම සහිත ආරක්ෂිත ඇඟළුම් (isolation gown) 48,000කට අධික ප්‍රමාණයක් ඊට ඇතුළත් වේ. COVID-19 හි ආර්ථික බලපෑම්වලට නතු ව ප්‍රකෘතිමත් තත්වයට ළඟාවෙමින් සිටින ශ්‍රී ලාංකීය ව්‍යාපාරවලට සහයෝගය ලබාදෙනු වස් මේ සියළුම උපකරණ ශ්‍රී ලංකාවේදී මිලදී ගන්නා ලදී.

"කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකිකයින්ට රැකවරණ සලසන ශ්‍රී ලංකාවේ පළමු පෙළ ප්‍රතිචාර දක්වන්නන්ට සහය ලබාදෙන්නට හැකිවීම එක්සත් ජනපදයට ආඩම්බරයක්." යනුවෙන් ටෙප්ලිට්ස් තානාපතිතුමිය පැවසුවා ය. "ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට සහ රැකියාවලට අනුග්‍රහය ලබාදෙන අතරේම මෙම සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කරදීම සඳහා උපකාරිවන්නට ලැබීම අපේ ගැඹුරු මිත්‍රත්වයේ එක් අංගයක් පමණයි" මෙම පරිත්‍යාගය, ශ්‍රී ලංකාවේ ආපදා ප්‍රතිචාර අංශයෙහි නමාශීලීබව, කඩිසරකම සහ ප්‍රත්‍යාස්ථබව වඩාත් පුළුල් කිරීම සඳහා එක්සත් ජනපදයෙන් ලබාදෙන උපකාරවල කොටසක් වේ.

ආරක්ෂක අමාත්‍යාංශය සහ ආපදා සහන බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් මෙම පරිත්‍යාග පහත දැක්වෙන සෞඛ්‍ය සේවා ආයතන වෙත බෙදාහරිනු ඇත.

- මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය
- කොළඹ නැගෙනහිර පළමු ප්‍රතිචාර දක්වන්නන්
- කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පළමු ප්‍රතිචාර දක්වන්නන්
- කිලිනොච්චි මහ රෝහල
- වවුනියා ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථානය
- යාපනය රජයේ රෝහල
- ගම්පහ රෝහල
- මඩකලපුව සෞඛ්‍ය සේවා